

# මංගල සූත්‍රය

මං- නිරය හෙවත් අපාය - අප + අය-සැපයෙන් පහවීම  
 ග- මග  
 ල- වැළැක්වීම, කපාහැරීම

- |  |  |                              |
|--|--|------------------------------|
| <p>1) බහුදේවා මනුස්සා<br/>         මංගලානි අවිතතයුං<br/>         ආකංඛමානා සොත්ථානං<br/>         බුද්ධි මංගලමුත්තමං</p> | <ul style="list-style-type: none"> <li>- බොහෝ දෙවියෝද මනුෂ්‍යයෝද</li> <li>- මංගලයයන් සිතූහ</li> <li>- මෙලොව පරලොවසැප කැමති වන්නාහු</li> <li>- එම වැඩ සලන්නාහු උතුම් මංගල කරුණු වදාල මැනවි</li> </ul>   |                              |
| <p>2) අසේවනා ව බාලානං<br/>         පණ්ඩිතානකද්ව සේවනා<br/>         පුජා ව පුජනියානං</p>                                | <ul style="list-style-type: none"> <li>- නිවන් මග වසන දෘෂ්ඨි ඇති අය ඇසුරු නොකරන්න</li> <li>- කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න (කල්‍යාණ මිත්‍රයා- දස කුසලය පවත්නා අය)</li> <li>- පිදිය යුත්තන් පුදන්න (කල්‍යාණ මිත්‍ර ඇසුර මගින් නිවැරදි දැකීමට යොමු වීමෙන් පිදිය යුත්තා හඳුනා ගනී)</li> </ul>   | <p>} සම්මා දිට්ඨිය ඇතිවේ</p> |
| <p>3) පතිරුපදේසවාසෝ ව<br/>         පුබ්බේ ව කතපුකද්කතා<br/>         අත්තසම්මා පණ්ඩි ව</p>                              | <ul style="list-style-type: none"> <li>- සිචුවනක් පිරිස වසන ප්‍රදේශයක වාසය කිරීම (නිතර කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන පෙදෙසක වාසය)</li> <li>- පෙර සිට පවත්වාගෙන එන කුසල් ඇති බව (මීට මොහොතකට පෙර ඇලීමකින් හා ගැටීමකින් තොරව සිත පවත්වා ගැනීම)</li> <li>- කය වචනය සිත මැනවින් යෙදවීම (හෙක්කම්ම අවිහිංසා අව්‍යාපාද සංකප්පයන් මේ වන විට ක්‍රියාත්මක වේ)</li> </ul> | <p>} සම්මා සංකප්පය ඇතිවේ</p> |
| <p>4) බාහුසච්චකද්ව<br/>         සිජ්පං<br/>         විතයෝව<br/>         සුසික්ඛිතෝ<br/>         සුභාසිතා ව යා වාචා</p> | <ul style="list-style-type: none"> <li>- බහුශ්‍රාත බව</li> <li>- අකුසලය දුරු කළ කම්මාන්තයෙහි දකුප බව</li> <li>- සිත කය වචනය හික්මීම ඇතිවේ</li> <li>- (ඉන්ද්‍රිය සංවරය) මැනවින් හික්මීම</li> <li>- මැනවින් කියන ලද වචන</li> </ul>   | <p>} සම්මා වාචා ඇතිවේ</p>    |



5) මාතෘපිතු උපට්ඨානං  
සුත්තදාරස්ස සංගහෝ  
අනාකුලා ච කම්මන්තා

- මවට පියාට උපස්ථාන කිරීම
- දරුවන්ට බිරියට සංග්‍රහ කිරීම
- වියදුල් කම්මාන්තයන්ගෙන් වෙන්වීම (කයින් සිදුවන වැරදි)

} සම්මා කම්මන්ත

6) දානඤ්ච  
ධම්මවට්ඨිය  
ඥානකානඤ්ච සංගහෝ  
අනවජ්ජාති කම්මානි

- දන් දීම
- ධම්මයෙහි හැසිරීම - දස පිංකිරියවත් කිරීම
- නෑයන්ට සංග්‍රහ කිරීම
- වැරදි ලෙස ජීවත් වීමෙන් වැළකීම

} සම්මා ආජීව ඇතිවේ

7) ආරති විරති පාපා  
මජ්ජිමනිකා ච සඤ්ඤාමෝ  
අප්පමාදෝ ච ධම්මේසු

- අකුසලයෙන් වෙන්වීම
- සුරාපානයෙන් වැළකීම
- කුසලයන්හි අප්‍රමාදවීම

} සම්මා වායාම ඇතිවේ

8) ගාරවෝ  
නිචාතෝ  
සන්තුට්ඨි  
කතඤ්ඤාතා  
කාලේන ධම්මසවණං

- ගරු කටයුත්තන්ට ගරු කිරීම
- නිහතමානි බව
- සන්තෝගය (සෑම අරමුණකදීම සතුටු වීම - උපේක්ෂාව)
- කලගුණ දන්තාබව
- සුදුසු කල්හි දහම් ඇසීම (සුදුසු කල්හි - කෙලෙස් මතු වනු දකින විට)

} සම්මා සතිය ඇතිවේ

9) බන්ති ච  
සෝවචස්සතා  
සමණානඤ්ච දස්සනං  
කාලේන ධම්මසාකච්ජා

- ඉවසීම (ඇලීම ගැටීම නැතිබව)
- ගෝක නැතිකම
- කෙලෙස් සංසිදවූ අය දැකීම
- නිවරණ මතු වනු දකින විට ඒවා නැති කර ගැනීමට ධම් සාකච්ජා කරයි

} සම්මා සමාධිය ඇතිවේ



- |                          |  |
|--------------------------|--|
| 10) තපෝ ච                | - අකුසලය තවා ඇත                          |
| බ්‍රහ්මචරියං ච           | - ශ්‍රේෂ්ඨ හැසිරීම අවසන් කර ඇත           |
| අරියසච්චානදස්සනං         | - චතුරාර්ය සත්‍ය දැකීම                   |
| නිබ්බාණසච්චේකිරියා ච     | - නිවන ප්‍රත්‍යක්ෂ කර ගෙන ඇත             |
|                          |  |
| 11) චූච්චයස්ස ලෝකධම්මේහි | - ලෝක ධර්මයන්ගෙන් (අට ලෝ දහම) කම්පා නොවේ |
| වීත්තං යස්ස න කම්පති     | - සිත නොසැලේ                             |
| අසෝකං චිරජං              | - ශෝකය නැත, රාගය නැත                     |
| බේමං                     | - භය නැත                                 |
|                          |  |
| 12) ඒතාදිසානි කත්චාන     | - කළ යුතු දේ කොට                         |
| සබ්බත්ථමපරාජිතා          | - සියළුතැන්හි අපරාජිත කෙනෙක් වේ          |
| සබ්බත්ථ සොන්ඨිං ගච්ඡන්ති | - යා යුතු තැනට (සැපයට) ගොස් අවසන්        |

